

SUPPLEMENT

TO

The Ceylon Government Gazette,

PART III.

FRIDAY, MARCH 27, 1903.

NOTICE UNDER THE WASTE LANDS ORDINANCES, 1897, 1899, AND 1900.

TAKE notice, that unless within three months from the 27th day of February, 1903, the persons, if any, who claim any interest in the land hereinafter mentioned, appear before the Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," at his office at Galle and make claim to the said land or to some interest therein:

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said land, to which no claim has been made, is the property of the Crown.

J. G. FRASER, Special Officer.

Description of the Land referred to.

The land commonly called or known as Asarangodahena, situate in the village of Rotumba in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 12 acres 2 roods and 25 perches, shown as lot 200 in sheet O₃₄₋₄₂ and in preliminary plan No. 44, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Diwelkumbura alias Tumbakumbura claimed by Beralapanatara pansala, Ihalakumbura claimed by Warnakulage Odiris and others; on the east by Boraluketiyewattuyaya claimed by ditto; on the south by Attanwelekumburaya claimed by ditto, Hikkahawattuyaya claimed by ditto; on the west by the Kongaha-ela.

27 වන දින පවත් වූ 1903 සහ 1897, 1899 සහ 1900 ආඥාපනත්වල 28 වන වගන්තියේ ප්‍රකාරයට පත්කරණු ලැබූ විශේෂ මහත්‍යවරයානන් නාන්සේගේ ගාල්ලේ කන්තෝරුවේදී උත්තාන්සේගේ ඉදිරිපිටට ඇවිත් පෙනීසිට එකී ඉඩමට හෝ එකී කොටසකට අයිතිකම් පෙන්වා සිටින්නට නොයෙදූ තොරතුරු, එකී විශේෂ මහත්‍යවරයානන් නාන්සේගේ ඉඩමක් ආඥාපනත්වලින් ලැබී තිබෙන බලවල ප්‍රකාරයට අයිතිවාසිකම් නොකියාපූ එකී ඉඩම රජසන්තක ඉඩමක් සහ උත්තාන්සේගේ අත් සහ ඇති ලියවිල්ලකින් උත්තාන්සේ විසින් ප්‍රකාශ කරණ බව මෙයින් දැනගත යුතුයි.

ජේ. ජී. ෆ්‍රේසර්, විශේෂ මහත්‍යවරයානන් නාන්සේගේ.

ඉඩමේ තොරතුරු.

දකුණු පලාතට අයිති මාතර දිස්ත්‍රික්කේ මොරවක්කෝරලේ රෙටුඹ යන ගම පිහිටා තිබෙන මට් අමුනාපු සහතික සිතියමේ පෙනෙන අක්කර 12කුත් රූපි 2කුත් පර්චස් 25ක් බිම්තරම ඇති සාමාන්‍යවසයෙන් අසරන්තොඩ ගේන කියන නොහොත් එ නමින් දැනගණ තිබේ O₃₄₋₄₂ සිතියමට අනුකූල සහ 44 මුල් සිතියමේ 200න් පෙන්වන බිම්කව්වියට මාසිම-උතුරට බෙරලපුනාතර පන්සල විසින් අයිතිවාසිකම් කියන දිවෙල් කුඹුර නොහොත් කුඹකුඹුරද, ව-ඹේකුලගේ ඔදිරිස් සහ නවත් අස විසින් අයිතිවාසිකම් කියන ඉහල කුඹුරද; නැනෙණඉරට එම අස විසින් අයිතිවාසිකම් කියන බොරඑකැටියේ වතුයායද; දකුණට එම අස විසින් අයිතිවාසිකම් කියන අත්තන්වෙලේ කුඹුරුයායද, එම අස විසින් අයිතිවාසිකම් කියන හිත්ගහ වතුයායද; බස්නාඉරට කෝන්ගහ ඇලද.


විවේචනාත්මකව දෙපාර්තමේන්තුව 1903 මාර්තු මාසයේ 27 වන දින විවෘතව පැවැත්වූ මහජන මාසපත්තිරාමයක් මගින් මුද්‍රා විවෘතව තිබුණද එහිදී පවතින ආකාරයට ඉඩම් පිළිබඳව පවතින තත්ත්වයන් මෙහි දැක්වෙමින් පවතී. 1897, 1899, 1900 වර්ෂවලින් පැවැත්වූ මහජන මාසපත්තිරාමයේදී මෙහිදී සඳහන් කර ඇති ඉඩම් පිළිබඳව පවතින තත්ත්වයන් මෙහි දැක්වෙමින් පවතී. මෙහිදී සඳහන් කර ඇති ඉඩම් පිළිබඳව පවතින තත්ත්වයන් මෙහි දැක්වෙමින් පවතී.

ජේ. ජී. ටෙලර්, ඉඩම්පාලන උපකාරකයාණන්. Matara S.O. 44-1903

சொல்லப்பட்ட காணியின் விவரம்.

தென் மாகாணத்தின் மாத்தறை மூலத்திழ்க்கில் மொறவக்கோறையைச்சேர்ந்த ரெட்டும்பெ என்னும் கிராமத்திலுள்ள O₃₄-42¹⁵ ம் அளவுக்கடதாசியிலும் 44 ம் இலக்க பிரதமபடத்திலும் காணப்படும் பங்கு 200 ம் பிரிவுபடி அளவன் கொடகேன யென்று பொதுவாய்ச் சொல்லப்படுகிற அல்லது அறியப்படுகிற இத்தோடணத்திற்கும் குறிக்கப்பட்டு உறுதிப்படுத்திய டாப்பில் விவரிக்கப்பட்டதும் 12 ஏக்கர் 2 அட 25 பர்சஸ விஸதாரமுள்ளது :—

எல்ல, வடக்கு-பெரலபனூத்தறை பன்ஸல உரித்துபேசும் திவெல்கும்புர அல்லது தம்பகும்புர, வறண்குலகே ஒதிரிசும் சிலபேர்னும் உரித்துபேசும் இகலகும்புர ; கிழக்கு-மேற்சொல்லியவர்கள் உரித்துபேசும் பெரலபனூக்கேட்டிய வத்துயாய ; தெற்கு-மேற்சொல்லியவர்கள் உரித்துபேசும் அத்தன் வெலகும்புரயாய, மேற்சொல்லியவர்கள் உரித்துபேசும் ஹிக்காவத்துயாய ; மேற்கு-கோன்கா எல.



Scale of 8 Chains to an Inch.

Situation : Rotumba village in Morawak korale.

Preliminary plan 44.

Lot.	Name of Land.	Extent.
200	Asarangodahena	12 2 25

Surveyor-General's Office,
Colombo, November 29, 1902.Cadastral sheet O₃₄-42¹⁵P. D. WARREN,
Assistant Surveyor-General.